

**Paulo  
Coelho**

**LIKE THE  
FLOWING RIVER**

ගලා යන හදුය කේ

පරිවර්තනය  
මහේෂ වීරකෝන්



නිමාණ ප්‍රකාශන (පොද්ගලික) සමාගම

## පුස්තාවනාට

පහලොස් වැනි වියේ දී, මම අම්මාට මෙසේ කිවෙමි:  
”මම මගේ අභිනිපුක්තිය නොයාගත්තා. මට ලේඛකයෙක්  
වෙන්න ඕනෑම“

”වස්තුවේ,” මි දුකෙන් පිළිතුරු දුන්නා ය. ”මයාගේ  
තාත්තා ඉංජිනේරුවෙක්. එය ලේඛක ගැන බොහෝම  
පහැදිලි දැක්මක් තියෙන, සිහි මූද්‍යයිය ඇති, තාරකික මිනිහෙක්.  
මියා ඇත්තට ම දන්නව ද ලේඛකයෙක් වෙනවා කියන්නේ  
මොකක් ද කියලා?“

”පොත් ලියන කෙනෙක් වෙන එක නේ.“

”දුෂ්චර කෙනෙක් වෙන මයාගේ මාමා හරෝල්දොත්  
පොත් ලියනවා. කිපයක් පල කරලා පවා තියෙනවා. මියා  
ඉංජිනේරු විෂය ඉගෙනගත්තොත් ඔයාට හැම වෙලාවේ ම  
මියාගේ විවේක කාලේ දී පොත් ලියන්න පුළුවන්.“

”නැ අම්මේ. මට ඕනෑම ලේඛකයෙක් වෙන්න. පොත්  
ලියන ඉංජිනේරුවෙක් වෙන්න නොවෙයි.“

”හොඳයි, ඔයාට කවදාවත් ලේඛකයෙක් මූණගැහිලා  
තියෙනව ද? මියා කවදාවත් ලේඛකයෙක් දැකළා තියෙනව  
ද?“

”කවදාවත් නැ. පින්තුරවල විතර යි.“

”ඉතින් ඇත්තට ම ඒ මොකක් ද කියලා නො දැන  
මියා කොහොම ද ලේඛකයෙක් වෙන්නේ?“

අම්මාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙනු වස් සම්ක්ෂණයක්  
කිරීමට මම තීරණය කළේමි. එක්දහස් තවසිය හැට ගණන්වල  
මුළ ලේඛකයා වීම යනු කුමක් දැයි යන්න ගැන මා උගත්තේ  
මෙය යි:

(අ) ලේඛකයෙක් හැම විට ම උපැස් යුවුලක් පලදින  
අතර කිසි විටෙකත් හිස නො පිරයි. සිය කාලයෙන් අඩක්  
ම සියලු දේ ගැන කරහෙන් සිටින මහු අතර අනෙක් අඩ  
ගත කරන්නේ විත්ත පිබාවෙනි. ජ්විතයෙන් වැඩි කාලයක්  
හෙතෙම තැබැරුම්වලට වී, හිස කෙසේ අවුල් කරගත්, උපැස්

පැලදි අනෙකුත් ලේඛකයන් සමග වාද විවාද කරමින් ගත කරයි. හේ ඉතා ගැහුරු දේවල් කියයි. සිය රේඛක තවකතාව සඳහා ඔහුට නැම විට ම පුදුම සහගත අදහස් ඇති අතර තමා පල කර ඇති කාති ඔහුට පෙනෙන්නට බැරි ය.

(ආ) කිසි විටෙක තමාගේ ම පරම්පරාව විසින් වටහාගැනීමට ලක් නොවීමේ යුතුකමක් සහ වගකීමක් ලේඛකයුට ඇත. තමා අවධිඡ්ට යුතෙක ඉපදී ඇති බව එතරම් ම නිසුක බැවින්, වටහාගැනීමට ලක් වීම යන්නෙන් කියුවෙන්නේ තමා මහා ප්‍රාද්‍යෙක ලෙස හඳුන්වාගැනීමේ අවස්ථාව සඳහට ම අනිම් වීම ලෙස හෙතෙම විශ්වාස කරයි. ලේඛකයෙක් එක ම වාක්‍යය බොහෝ වතාවක් නැවත නැවත ලියමින් නැවත නැවත සංශෝධනය කරයි. සාමාන්‍ය මිනිසකුගේ වාක්කේෂය සැදී ඇත්තේ වචන තුන්දහසකින් පමණ ය. සැබැ ලේඛකයෙක් මේ එකදු වදනාක් වත් කිසි විටෙක භාවිත නො කරයි. මන්ද යත්, ගබ්දකෝෂයේ කවත් වචන එක් ලක්ෂ අසූ නවදාහක් තිබේයි. භැරත් හෙතෙම සාමාන්‍ය මිනිසකු නො වේ.

(ඇ) ලේඛකයු කියන්නට උත්සාහ දරන්නේ මොනවා දැයි වටහාගත භැක්කේ අනෙකුත් ලේඛකයන්ට ම පමණි. එසේ වුව ද, භොර රහසින් හේ අනෙකුත් සියලු ම ලේඛකයනට වෙටර කරයි. මන්ද යත්, ඔවුන් සියලු දෙනා ම සියවස් ගණනක් පුරා සාහිත්‍ය ඉතිහාසය විසින් ඉතිරි කළ එක ම පුරුෂ්පාඩු සඳහා එකිනෙකාට වෙට්ටු දම්මින් තරග කරනා බැවිනි. ඉතින් ලේඛකයා සහ ඔහුගේ සමානයෝ වඩාත් ම සංකීර්ණ පොත සඳහා වන ත්‍යාගය වෙනුවෙන් තරග කරති: ත්‍යාගය දිනාගන්නා පොත, කියවීමට අසිරු බවට පත්වන්නට භැකි වූ පොත වනු ඇති.

(ඇ) “ලක්ෂණ මීමෘසාව,” “දැන මීමෘසාව,” “නව කොන්ත්‍ර්විට්වාදය” වැනි කැති ගැන්වන සූලු නම ඇති දේවල් පිළිබඳ ලේඛකයුට වැටහෙයි. කුවුරුන් හේ කම්පනයට පත් කරන්නට අවසි වූ විට, හෙතෙම මෙවත් දෙයක් කියයි: “අයින්ස්ටියින් මහ මෝඩයෝක්,” නැති නම්, “ටෝල්ස්ටෝයිස් තමයි බුරුජුවා පත්තියේ විකටයා.” සියලු දෙනා සින් වේදනාවට

පත් වන නමුත්, ඔවුහු ගොස්, සාපේක්ෂතාවාදය බොරුවක් බවත් ටෝල්ස්ටෝයි රැසියානු රඳු පැලැන්තියේ ආරක්ෂකයා බවත් අනෙක් මිනිසුනට කියති.

(ඉ) ගැහැනියක වසයට ගන්නට උත්සාහ දරදී, ලේඛකයෙකු මෙසේ කියයි: “මම ලේඛකයෙක්.” එසේ කියා හෙතෙම අත් පිස්නාවක කවියක් කුරුවූ ගායි; එය හැම විට ම වැඩ කරයි.

(ඊ) ඔහුගේ විජල් සංස්කෘතිය සැලකීමේ දී, ලේඛකයුට හැම විට ම සාහිත්‍ය විවාරකයෙකු ලෙස වැඩ සෞයාගත හැකි වෙයි. ඒහුම්කාවේදී ඔහුට සිය මිතුරන්ගේ පොත් ගැන ලියා ඔහුගේ පරිත්‍යාගයිලිත්වය පෙන්විය හැකි ය. එවන් සමාලෝචනවලින් අඩක් සැදී ඇත්තේ විදෙස් කතුවරුන්ගේ උප්‍රවත්තවලිනි, අනෙක් අඩ වාක්‍ය විශ්ලේෂණය කිරීමෙනි. එහි දී හැම විට ම හේ “දාන විභාගී ලොඡ් කිරීමක්” නැති නම් “ජ්විත දැක්මේ ඒකාබද්ධ ද්වීමානයක්” වැනි ප්‍රකාශ භාවිතයට ගනී. සමාලෝචනය කියවන කවරකු වුවත් මෙසේ කියනු ඇති; “කොයි තරම් සාරවත් මිනිහෙක් ද” දාන විභාගී ලොඡ් විම සිදු වෙද්දී තවදුරටත් කානිය කියවාගෙන යන්නේ කෙසේ දැයි තමා තොදැන ඉන්නට හැකි ය යන බියෙන් පාඨකයා පොත මිලදීගන්නේ නැත.

(උ) ඒ මොහොතේ දී ඔහු කියවමින් ඉන්නේ මොනවා දැයි කියන්නට ආරාධනා කළ විට ලේඛකයෙක් හැම විට ම මින් පොර කිසිවකු අසා නැති පොතක් ගැන සඳහන් කරයි.

(ඌ) ලේඛකයෙකුගේ සහ ඔහුගේ සමානයන්ගේ ඒකමතික ප්‍රසාදය අවුලවන එක ම එක පොතක් පමණක් ඇත; ජේම්ස් ජොයිස්ගේ Ulysses. කිසිදු ලේඛකයෙකු ඒ ගැන නරකක් තො කියයි. එහෙත් ඒ පොත කුමක් පිළිබඳ දැයි කවුරුන් හෝ විමසුව නොත්, ඔහුට එය පැහැදිලි කළ තොහැකි ය. ඇත්තට ම ඔහු එය කියවා ඇති දැයි එයින් කෙනකුට සැකයක් පැනනගි.

මේ සියලු තොරතුරුවලින් සන්නද්ධ ව නැවතත් අම්මා වෙත ගිය මම ලේඛකයෙක් යනු කවරෙක් දැයි හරියට ම පැහැදිලි කළම්. ඇය මදක් පුදුමයට පත් වුවා ය.

“ඉංජිනේරුවෙක් වෙන එක වඩා ලේසි වෙයි” ඕ කිවාය. “අරුත්, මයා කණ්ණාඩි දාන්නේ නැ නේ.”

කෙසේ වුවත් ඒ වේද්දීත් මට අවුල් වූ කොණ්ඩයක්, මගේ සාක්ෂුවේ ගවුලායිසස් පැකැටුවුවක්, කිහිල්ලේ ගසාගත් නාට්‍ය පිටපතක් (“වේදිකාව මත මා දුටු පිස්සු ම දේ” ලස විවාරකයකු විසින් විස්තර කර තිබූ The Limits of Resistance නාට්‍ය පිටපත) තිබේ. මා හේගල් අධ්‍යයනය කරමින් සිටි අතර කුමන විදියකින් හෝ Ulysses කියවීමට ද මම අදිටන් කරගෙන පුන්නෙම්. ඉන්පසු රෝක් ගායකයෙකු පැමිණ ඔහුගේ ශිත සඳහා වදන් ලියාදෙන්නැයි මගෙන් ඉල්ලුවේ ය. අමරණීයත්වය සොයා යැමෙන් ආපසු හැරුණු මම නැවත වතාවක් සාමාන්‍ය මිනිසුන් මෙන් ඒ එක ම මාවතේ පිය නගන්නට පටන්ගතිම්.

බොහෝ ස්ථානවලට මා කැටුව ශිය මේ මාවත නිසා මට බරවෝල්ට් බෞජ්ට් කියු හැරියට සපන්තු මාරු කරනවාට වඩා වැඩියෙන් රටවල් මාරු කරන්නට සිදු වුයේ ය. මෙහි එන පිටුවල අඩංගු වන්නේ මගේ ම අත්දැකීම්වලින් කිහිපයක්, වෙනත් මිනිසුන් මට කියු කතාන්දර සහ, මගේ ජ්වන තදියේ යම් ස්ථානවල සැරිසරදී මා සිතට නැගුණු සිතුවිලි ය.

ලොව පුරා නොයෙක් පුවත්පත්වල පළ වී ඇති මේ කකා සහ ලිපි මගේ පාඨකයන්ගේ ඉල්ලීම මත මෙසේ එකතු කොට ඇත.

## ඇඹරුම්හලේ දිනයක්

මෙම මොහොතේ දී මගේ ජ්විතය “බොහෝ දෙනකු”, “කිහිප දෙනකු” සහ “කිසිවකු නැත්තාක් මෙන්” යනුවෙන් එකිනෙකට වෙනස් වූ සංවලන තුනකින් සැදි සංගිත සංධිත්තියකි: මේ එක් එක් සංවලන වසරේ මාස හතරක පමණ කාලයක් පුරු පවතී. එමෙන් ම, එක් සුවිශේෂී මාසයක් තුළ බොහෝවිට මේ හැමෙක ම අඩු වැඩි වශයෙන් ඇති එනමුද් ජ්වා කෙකින වන් එකිනෙක පැවෙලන්නේ නැත.

“බොහෝ දෙනකු” සමග මා ගැවසෙන්නේ මහජනයා, ප්‍රකාශකයන් සහ ජනමාධ්‍යවේදීන් සමග සම්බන්ධ වන විට යි. ආපසු බුසීලයට ගොස් පැරණි මිතුරන් හමු වී, කොපක්ඛානා වෙරළ තීරයේ පිය මතිමින්, ඉඳහිටක උත්සවයකට සහභාගී වෙමින් එහෙත් වැඩි වශයෙන් නිවසේ ම රදි සිටිය දී මම “කිහිප දෙනකු” සමග සිටිමි.

කෙසේ වුවත් දැන් මට කරන්නට අවැසි වන්නේ, “කිසිවකු නැත්තාක් මෙන්” යන සංවලනය පිළිබඳ මදක් දෙළඩමුදු වීම යි. නම රහසක් ලෙස තබාගැනීමට මා මනාප වන, ටික කළෙකට පෙර මා මිල දී ගත් නිවසක් බවට හැරවූ මේ ඇඹරුම්හල පිහිටා තිබෙන, පිරනිස් කදුවැටිය පාමුල මෙම ගම්මානයේ වන දේසීයක් පමණ වැසීයනට රය උදා වී තිබේ. හැම උදැසෙනක ම කුකුල් හඩලැමට අවදි වන මම පාතරාසය ගෙන එළදෙනුන්, බැට්ලවන්, ඉරිගු යාය සහ පිදුරු කෙත්වත අතරින් ඇවිදින්නට යමි. මම කදු දෙස බලමි. “බොහෝ දෙනකු” සංවලනයේ දී මෙන් කිසි විටෙකත් මා කවුරු ද යන්න ගැන මම නො සිතමි. මට ප්‍රශ්න හෝ පිළිකුරු නැත. වසරකට සාකු හතරක් ඇති බව දැනගෙන මම සපුරා මේ මොහොත තුළ ජ්වන් වෙමි. (මවි, මෙය ඉතා පැහැදිලි ලෙස පෙනෙනු ඇති බව මම දනිමි. එහෙත් ඇතැම් විට අපට ජ්වා අමතක වී යයි.) මා වටා ඇති ගම්බද පරිසරය කරන අයුරින් මම මා වෙනස් කර ගනිමි.

මේ මොහොතේ දී ඉරාකයේ හෝ ඇශ්‍රේගනිස්ථානයේ සිදු වන්නේ කුමක් දැයි යන්න ගැන මම එතරම් උනන්දු නැත. පිටිසරබද ව ජ්වත් වන ඕනෑ ම අයකුට මෙන් මට වඩාත් ම වැදගත් ප්‍රවත් වන්නේ කාලගුණ අනාවැකිය යි. එය ඔවුන්ගේ ජ්විතවලට, ඔවුන්ගේ සැලසුම්වලට, ඔවුන්ගේ අස්වැන්නට සංඛ්‍රව ම බලපාන බැවින් කුඩා ගම්මානයේ ජ්වත් වන සියලු දෙනා අද වහින්නට යනවා ද, දවස සිතල හෝ දැඩි සුලං සහිත වේ ද යන්න ගැන දතිති. සිය කුඩාරේ වැඩ කරමින් සිටින ගොවියකු මට පෙනෙයි. අපි එකිනෙකාට “සුබ උදැසනක්” යැයි කියමින් සුබ පතාගනිමු; පවතින කාලගුණය ගැන කතාබහ කරමු. ඉන් පසු දිගට ම තමන් කරමින් සිටි රාජකාරීයේ නිරත වෙමු - හෝ සි සායි. මම දිගු ගමනේ යෙදෙමි.

මම ආපසු පැමිණ ලියුම් පෙටරිය ඇර බලමි. එහි පුදේයිය ප්‍රවත්තන වෙයි. යාබද ගම්මානයේ පවත්වන තැවුමක්, ආසන්නයේ ම ඇති විසල් නගරය වන හතුලිස් දහසක් මිනිසුන් වෙසෙනා වාර්බේස් හි තැබැරුමක පැවැත්වන දේශනයක් පිළිබඳ ප්‍රවත් එහි වෙයි. කුණු කුඩායකට ගිනි තබා තිබූ බැවින් පෙර දා රාත්‍රියේ දී ගිනි නිවන හමුදාව කැදුවා ඇත. මේ මොහොතේ පුදේය කළඹවාලු මාතෘකාව වන්නේ ගම්බද මාර්ගයක් දිගේ ඇති තුරු පේළියක් කපා දැමීමට වග කිව යුතු යැයි සැක කරනු ලබන කණ්ඩායමකි. ඒ, යතුරුපැදිකරුවකුගේ මරණයට මුවන් ඒ තුරු පෙළුට වෝදනා එල්ල කළ හෙයිනි. මේ ප්‍රවෙත්තිය මුළු පිටවක් පුරවා ඇති අතර ගස් විනාග කිරීමෙන් තරුණාගේ මරණයේ පලිය ගැනීමට අවැසි වන “රහස් බ්ලය” ගැන දින කිපයක් තිස්සේ කියවීමට සැහෙන පමණ ලිපි එහි ඇත.

මම ඇඹුරුම්හල සම්පයෙන් ගලා යන දොළ පාර අසලින් ඇල වෙමි; මේ සැඩ ගිම්හානයේ වලාකුලින් තොර අහස දෙස බලමි. මේ ග්‍රීෂ්ම සාතුවේ සැඩ ගිනියම ප්‍රංශයේ පමණක් පන්දහසක් දෙනා මරණයට පත් කර ඇත. මම තැගිට ගොස් දුනු දිල්පය මගින් සිදු කෙරෙන හාවනා කුමයක් වන කුළුදේ පුහුණු වෙමි. රට මගේ දවසෙන් තවත් පැයක් ගත වෙයි. දැන් දිවා ආහාර වේලාව යි. මම සැහැල්ල ආහාර කිස

## ගලා යන නයිය සේ

ගනීම්. ඉන් පසු හඳිසියේ ම දැකින්නේ පැරණි ගොඩනැගිල්ලේ තවත් කාමරයක තිරයක් සහ යතුරු පුවරුවක් ඇති - පුදුමයෙනුත් පුදුමයට - DSL ලෙස හැඳින්වෙන, අධිවේගී දත්ත රහැතිකින් සම්බන්ධ වූ අමුතු වස්තුවකි. මේ යන්තුය මත ඇති බොත්තමක් එකු සැණුන් ලෝකය මා භුමුවට පැමිණෙන බව මම දතිමි.

හැකි තාක් වේලා ආගාව මැඩ පවත්වාගෙන ඩුන් නමුදු, ඒ මොහොත එපැමි, මගේ අතැගිල්ලෙන් බොත්තම එකී, දැන් මම නැවතත් ලෝකය සමඟ සම්බන්ධ වී සිටිමි. බ්‍රසිලියානු පුවත්පත්, පොත්, ලබාදිය යුතු සම්මුඛ සාකච්ඡා, ඉරාකය සහ ඇග්‍රතිස්තානය පිළිබඳ පුවත්, ඉල්ලීමි, මගේ ගුවන් ප්‍රවේශ පත්‍ර හෙට පැමිණෙන බවට වූ සටහනක්, කළ දැමිය යුතු තීරණ, ගත යුතු තීරණ එහි ඇති.

මම පැය කිහිපයක් වැඩ කරමි. මන්ද, එය මගේ තෝරාගැනීම සි. මන්ද, එය මගේ පොද්ගලික පුරාවෘත්තය සි. මන්ද යත් ආලෝකයේ රණුරයෙකු තමාට රාජකාරී සහ වගකීම් ඇති බව දති. එහෙත් “කිසිවකු නැත්තාක් මෙන්” සංවලනය අතරතුර දී, පරිගණක තීරය මත ඇති සියලු දැ ඉතා ඇතින් ඇති ලෙස පෙනෙයි. “බොහෝ දෙනකු” සහ “කිහිප දෙනකු” යන අනෙක් සංවලන තුළ මා ඉන්නා විට, මේ ඇඹුරුමිහළ මට සිහිනයක් මෙන් වෙන්නේත් එලෙස ය.

හිරු බැස යයි. මම නැවතත් පරිගණකය නිවා දම්මි. ලෝකය ආපසු පිටිසරබඳ ගම්මානය බවට පරිවර්තනය වෙයි. තණකාල පුසුම්, හරකුන්ගේ තප්පුලැම, ඇඹුරුමිහළ අසල ඇති පටිවියට ආපසු බැවෙළවන් දක්කාගෙන එන එබේරාගේ සරය...

එක් දිනක දී එවන් වෙනස් ලෝක දෙකක ඉන්නේ කෙසේ දැයි මම මගෙන් ම විමසම්. මට ඊට දීමට පිළිතුරක් නැත. එහෙත් එය මට බොහෝ ආස්ථාදයක් ගෙනදෙන බවත්, මේ වදන් ජේඩි ලියන අතර මා ප්‍රිතියෙන් සිටිනා බවත් මම දතිමි.

සැක සංකා කිහිපයක් ඇති ව මූත් සටනට සුදුනමින්

මම හැම තැනු ම සිපර එල්පූඩු, ඉතා තද රේදුකින් නිමැතු අමුතු විදිහේ පලා පැහැ ඇදුමක් ඇග ලාගෙන කැපීම් සහ සිරිම වළකාලන්නට අත්වැසුම් ද පැලද ගෙන සිටිම්. මගේ අත් ඇත්තේ මා තරමට ම උස ඇති යම් ආකාරයක හෙල්ලකි. එහි එක් කෙළවරක ලෝහමය උල් තුනක් වන අතර අනෙක්පැත්තේ තියුණු තනි උලක් වෙයි.

මා ඉදිරියේ මගේ ප්‍රහාරයට ලක් වන ගොඳුර තිබේ. ගෙ උයන.

මම, අතින් හේල්ල ගෙන, තණකොල අතර වැවෙන වල් පැලැටී උදුරාධමන්නට පටන්ගෙනිම. මා උගුල්ලා දමන හැම පදුරක් ම දින දෙකක් ඇතුළත මිය යන බව දැන, මම රික වේලාවක් පුරා මේ කාර්යයේ යෙදෙමි.

හදුසියේ ම මම මගෙන් මෙසේ විමසමි: “මං කරන්නේ  
හර දේ දා?”

ඇත්ත වශයෙන් ම අප වල් පැලැරිය ලෙස භාෂුන්වන සාකය නිරමාණය කරන්නට සහ වැඩි දියුණු කරන්නට සොබාදහමට වසර මිලයන ගණනාවක් ගතවන්නට ඇත. මෙක් සංශීල කෙරුණේ අපමණ කාමින් සංඛ්‍යාවකගේ ජීවිත මතිනි. එය බේරු බේරු පරිවර්තනය කෙරිණි. සුළුග විසින් එය භාත්පස විසුරුවා දැමිණි. ඉතින් එය එක් ස්ථ්‍රානයක පමණක් පැළ තොකාට බොහෝ තැන්වල විසුරුවා හරින ලද හෙයින්, රේඛ වස්සානය වන කුරු දිවි බේරාගෙන සිටීමට රට ඇති අවස්ථාව බොහෝ විශාල වේයි. එක් තැනකට පමණක් කෙන්න්දු වූයේ නම්, එය කාදැමීමට ලක් වීමට, ගවතුරට යට වීමට, ගින්නකට හෝ තියගයට හස වීමට බෙ තිබුණි.

එංගලන් ජීවය පවත්වාගැනීම සඳහා වන ඒ සියලු උත්සාහ, කුරිරු ලෙස වල් පදුරු ගැගල්ලා දමන හෙල්ලේ උල විසින් එතැන ම නවතාදුමෙයි.

## ၁၁။ မောင် ကရာန်ဘဲ အဲလို?